

OL/2020/60/S-I, II

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

60 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2020
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2020
General Certificate of Education (Ord. Level) Examination, 2020

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II
வணிகக் கல்வியும் கணக்கீடும் I, II
Business and Accounting Studies I, II

පැය තුනයි
மூன்று மணித்தியாலம்
Three hours

අමතර කියවීමේ කාලය - මිනිත්තු 10 යි
மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்
Additional Reading Time - 10 minutes

අමතර කියවීමේ කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I

සැලකිය යුතුයි:

- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.
- ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුළ (X) ලකුණ යොදන්න.
- එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් කියවා, ඒවා පිළිපදින්න.

- පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 5 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ගිරිකුල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සමුපකාර සමිතිය හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල එකතුව, 'තිස්ස සහල් මෝල්' ව්‍යාපාරයේ අයිතිකරු වන දහම් සේකර පරිත්‍යාග කරන සහල් භාවිතයෙන් සකස් කර ලබා දෙන සහල් කැඳ විදුරුවට පාසලේ සිසුන් රුවකත්වයක් දක්වයි.

- ගිරිකුල මහා විද්‍යාලය විසින් සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාව කුමක් ද?
(1) ආහාර (2) අධ්‍යාපනය (3) සෞඛ්‍යය (4) ආරක්ෂාව
- ගිරිකුල මහා විද්‍යාලයේ බාහිර පරිසර සාධකයක් සඳහා නිදසුනක් වනුයේ,
(1) අධ්‍යයන කාර්ය මණ්ඩලය ය. (2) අනධ්‍යයන කාර්ය මණ්ඩලය ය.
(3) 'තිස්ස සහල් මෝල්' ව්‍යාපාරය ය. (4) පාසලේ සිසුන් ය.
- ඉහත සිද්ධියේ ඇතුළත් රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධානයක් වනුයේ,
(1) 'තිස්ස සහල් මෝල්' ව්‍යාපාරයයි. (2) ආදි ශිෂ්‍ය සංගමයයි.
(3) පාසල් සමුපකාර සමිතියයි. (4) ගිරිකුල මහා විද්‍යාලයයි.
- ඉහත සිද්ධියෙහි ඇතුළත් සහල් කැඳ සකස් කිරීමට භාවිත කළ සහල් අයත් වන නිෂ්පාදන සාධකය කුමක් ද?
(1) භූමිය (2) ශ්‍රමය (3) ප්‍රාග්ධනය (4) ව්‍යවසායකත්වය
- ඉහත සිද්ධියේ ඇතුළත් 'තිස්ස සහල් මෝල්' ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
(1) මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.
(2) මෙම ව්‍යාපාරය සම්බන්ධ දහම් සේකරගේ වගකීම සීමිත වේ.
(3) මෙම ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් ඇත.
(4) මෙම ව්‍යාපාරය ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයකි.
- භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් වන්නේ,
(1) සීමාසහිත ලංකා සීනි (පොදු.) සමාගම ය.
(2) සමුපකාර නොග වෙළෙඳ සංස්ථාව ය.
(3) ශ්‍රී ලංකා ගුවන් සමාගම ය.
(4) ශ්‍රී ලංකා මහ බැංකුව ය.

[දෙවැනි පිටුව බලන්න.

7. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහ ස්වේච්ඡා හා විවෘත සාමාජිකත්වයක් පැවතීම ව්‍යාපාර සංවිධානයක ලක්ෂණ වේ. එම ව්‍යාපාර සංවිධාන වර්ගය සඳහා නිදසුනක් වන්නේ,
- (1) ගුණවර්ධන සහ පුත්‍රයෝ ය. (2) සී/ස මහරගම විවිධ සේවා සමුපකාර සමිතිය ය.
(3) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ය. (4) සී/ස ශ්‍රී ලංකා ටෙලිකොම් පොදු සමාගම ය.
8. පහත දැක්වෙන්නේ සිදුවීම් කිහිපයකි.
- A : රුවන්, 'මොඩරන් සැලුන්' වෙත ගොස් කොණ්ඩය කපා ගැනීම
B : සපුමල් තම ප්‍රයෝජනය සඳහා ජපානයෙන් මෝටර් රථයක් ආනයනය කිරීම
C : 'සුමුදු මල් වෙළෙන්දෝ' නැවුම් මල් කුඩ දෙකක් මිලදී ගැනීම
D : සමන් සිය අස්වැන්නෙන් වී කිලෝ 50 ක් වී මෝල් හිමියෙකුට විකිණීම
- ඉහත සිදුවීම් අතුරෙන් තොග වෙළෙඳාම් වන්නේ,
- (1) A සහ B ය. (2) A සහ C ය. (3) B සහ D ය. (4) C සහ D ය.
- පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 9 සහ 10 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- කසුන්ට රු. 18 000 ක ලංකා බැංකු චෙක්පතක් අරුණගෙන් ලැබුණි. එය 'ගනුදෙනු කළ නොහැක' ලෙස රේඛනය කර තිබුණි. කසුන් එම චෙක්පත තමාගේ මහජන බැංකුවේ ඇති ජංගම ගිණුමේ තැන්පත් කරන ලදී.
9. අරුණගෙන් ලද චෙක්පත
- (1) විශේෂ රේඛනය සහිත චෙක්පතකි. (2) සාමාන්‍ය රේඛනය සහිත චෙක්පතකි.
(3) පිටසන් කළ නොහැකි චෙක්පතකි. (4) බැංකු කවුන්ටරයෙන් මුදල් ලබාගත හැකි චෙක්පතකි.
10. ඉහත සිද්ධියේ සඳහන් චෙක්පතෙහි,
- (1) ආදායකයා කසුන් වන අතර, අණලදු මහජන බැංකුව වේ.
(2) අණකරු අරුණ වන අතර, ආදායකයා මහජන බැංකුව වේ.
(3) අණලදු ලංකා බැංකුව වන අතර, ආදායකයා කසුන් වේ.
(4) අණකරු කසුන් වන අතර, අණලදු ලංකා බැංකුව වේ.
11. රු. 1 000 000 ට රක්ෂණය කර තිබූ අමල්ගේ ව්‍යාපාර ගොඩනැගිල්ලේ කොටසක ගින්නක් ඇතිවූ අතර වන්දිය ලෙස රු. 300 000 ක් ඔහුට ලැබුණි. රු. 300 000 ක් පමණක් වන්දිය ලෙස ලැබීමට අදාළ රක්ෂණ මූලධර්මය වන්නේ,
- (1) රක්ෂා හිමිකමයි. (2) උපරිම විශ්වාසයයි.
(3) හානිපූරණයයි. (4) ආදේශනයයි.
12. පහත X තීරුවේ සන්නිවේදන මාධ්‍ය ද Y තීරුවේ සන්නිවේදන මාධ්‍ය සඳහා නිදසුන් ද දැක්වේ.
- | X | Y |
|--------------------|--|
| 1. වාචික | A - පාසලේ තිබෙන සිනුව නාද කිරීම |
| 2. ලිඛිත | B - ශිෂ්‍ය නායක රැස්වීමක් පැවැත්වීම |
| 3. විද්‍යුත් ලිඛිත | C - දෙමාපිය රැස්වීමට කැඳවීම් ලිපි තැපැල් කිරීම |
| 4. සංඥා සහ සංකේත | D - කලාප අධ්‍යාපන කාර්යාලයට ෆැක්ස් (Fax) පණිවුඩයක් යැවීම |
- ඉහත සන්නිවේදන මාධ්‍යය, නිදසුන් සමඟ පිළිවෙළින් ගළපන ලද පිළිතුර තෝරන්න.
- (1) B, C, A, D (2) B, C, D, A (3) C, D, A, B (4) C, D, B, A
13. 'යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආකර්ශනීය ලෙස නවීකරණය කිරීම' මෙම ප්‍රකාශය තුළ ගම්‍ය වන ප්‍රවාහන මූලිකාංගය වන්නේ,
- (1) මාර්ගයයි. (2) මාධ්‍යයයි. (3) බලයයි. (4) පර්යන්තයයි.
14. "ආයුරා සුව මැදුර ප්‍රතිශක්තිකරණ ජනන පානයක් නිෂ්පාදනය කිරීමට තීරණය කරන ලදී." මෙම ප්‍රකාශය තුළ ගම්‍ය වන කළමනාකරණ කාර්යය සහ අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යය පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
- (1) සැලසුම්කරණය සහ ප්‍රවර්ධනය (2) සංවිධානකරණය සහ මිල
(3) සැලසුම්කරණය සහ නිෂ්පාදනය (4) සංවිධානකරණය සහ නිෂ්පාදනය

[තුන්වැනි පිටුව බලන්න.

15. ලාභාංශ ආදායමක් ලැබෙන ආයෝජන මාර්ගය වන්නේ,
 (1) සාමාන්‍ය කොටස් මිලදී ගැනීම ය. (2) ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම ය.
 (3) ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීම ය. (4) ස්වර්ණාභරණ මිලදී ගැනීම ය.
16. ආයෝජන සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න.
 (1) ඉඩම්වල ආයෝජනය කිරීම මගින් ප්‍රාග්ධන ලාභ උපයා ගත හැකි ය.
 (2) රජයේ දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි.
 (3) ආයෝජකයෙකු සමාගමක සාමාන්‍ය කොටස් මිලදී ගැනීමෙන් එහි අයිතිකරුවකු බවට පත් වේ.
 (4) කොළඹ කොටස් වෙළෙඳපොළ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් අධීක්ෂණය කරයි.
17. වැඩිවීම හර, අඩුවීම බැර යන ද්විත්ව සටහන් මුලධර්මය අදාළ වන ගිණුම් වර්ගය වන්නේ,
 (1) වත්කම් ගිණුම් ය. (2) වගකීම් ගිණුම් ය.
 (3) හිමිකම් ගිණුම් ය. (4) ආදායම් ගිණුම් ය.
- පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 18 සිට 20 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
 රවියේ ව්‍යාපාරයේ 2020 නොවැම්බර් 01 දිනට ගිණුම්කරණ සම්කරණය පහත පරිදි වේ.
- | | | | | |
|--------------|---|---------------|---|--------------|
| වත්කම් (රු.) | = | හිමිකම් (රු.) | + | වගකීම් (රු.) |
| 50 000 | | 35 000 | | 15 000 |
- මෙම ව්‍යාපාරයේ 2020 නොවැම්බර් මස පළමු සතිය තුළ සිදුවූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.
- A - රු. 10 000 ක බඩු තොගයක් ණයට ගැනීම
 B - රු. 5 000 ක බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම
 C - ණයහිමියෙකුට රු. 7 000 ක් ගෙවීම
 D - රු. 5 000 කට මිලදී ගත් බඩු තොගයක් රු. 7 000 කට අත්පිට මුදලට විකිණීම
18. ඉහත ගනුදෙනුවලින් පසු මෙම ව්‍යාපාරයේ වගකීම්වල වටිනාකම කොපමණ ද?
 (1) රු. 10 000 කි. (2) රු. 15 000 කි. (3) රු. 18 000 කි. (4) රු. 25 000 කි.
19. 2020.11.01 දිනට ව්‍යාපාරයේ පැවති මුළු වත්කම්වල අගය වෙනස් නොවන ගනුදෙනුව කුමක් ද?
 (1) A (2) B (3) C (4) D
20. 2020 නොවැම්බර් මස පළමු සතිය අවසානයේදී ව්‍යාපාරයේ හිමිකම
 (1) රු. 2 000 කින් වැඩිවේ. (2) රු. 7 000 කින් වැඩිවේ.
 (3) රු. 2 000 කින් අඩුවේ. (4) රු. 5 000 කින් අඩුවේ.
21. ව්‍යාපාරයක සිදුවූ ගනුදෙනුවක බැර සටහන පහත දැක්වේ.
 මුදල් ගිණුම බැර රු. 4 500
 ලද වට්ටම් ගිණුම බැර රු. 500
 මෙම ගනුදෙනුව කුමක් ද?
 (1) රු. 500 ක වට්ටමක් අඩු කර රු. 5 000 ක භාණ්ඩ අත්පිට මුදලට ගැනීම
 (2) රු. 500 ක වට්ටමක් අඩු කර රු. 5 000 ක භාණ්ඩ ණයට ගැනීම
 (3) 10% ක වට්ටමකට යටත්ව රු. 5 000 ක ණයහිමියෙකුට මුදල් ගෙවීම
 (4) 10% ක වට්ටමකට යටත්ව රු. 5 000 ක ණයගැතියෙකුගෙන් මුදල් ලැබීම
22. ඇඳුම් මැසීමේ ව්‍යාපාරයකට මහන මැෂින් පහක් රු. 500 000 කට අත්පිට මුදලට ගැනීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
 (1) ගැනුම් ඉන්වොයිසිය, ගැනුම් ජර්නලය (2) ගෙවීම් වවුචරය, මුදල් පොත
 (3) ගෙවීම් වවුචරය, ගැනුම් ජර්නලය (4) ජර්නල් වවුචරය, පොදු ජර්නලය
23. රෙදිපිළි වෙළෙඳ ව්‍යාපාරයක පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනුව කුමක් ද?
 (1) රු. 50 000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම
 (2) රු. 10 000 ක ණයහිමියෙකුට, මුදල් ගෙවීම
 (3) රු. 2 000 ක් වූ අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවීම
 (4) රු. 80 000 ක ඡායා පිටපත් යන්ත්‍රයක් ණයට ගැනීම


[හතරවැනි පිටුව බලන්න.

30. සුවර්ත සමාජයේ 2020 දෙසැම්බර් 31 දිනට ලැබීම් හා ගෙවීම් ගිණුමේ ශේෂය රු. 15 000 ක් විය. නමුත් එදිනට අත ඉතිරි මුදල රු. 16 500 ක් බව එහි භාණ්ඩාගාරික පවසයි. මෙම වෙනසට හේතුව වන්නේ,

- (1) පරණ පත්තර විකිණීමේ ආදායම රු. 1 500, දෙසැම්බර් 31 දින තෙක් ලැබී නොතිබීමයි.
- (2) මුදලින් ගෙවූ කම්කරු කුලිය රු. 1 500, දෙසැම්බර් 31 දින තෙක් සටහන් කර නොමැති වීමයි.
- (3) දෙසැම්බර් 31 දින තෙක් ගෙවා හෝ සටහන් කර නොමැති රු. 1 500 ක දුරකතන ගාස්තුවයි.
- (4) මුදලින් ලැබී ඇති එහෙත් දෙසැම්බර් 31 දින තෙක් සටහන් කර නොමැති රු. 1 500 ක සාමාජික මුදල් ආදායමයි.

● පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 31 හා 32 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

පහත දැක්වෙන්නේ නිෂ්පාදන පිරිවැය මූලිකාංග දැක්වෙන සටහනකි.



මොරටු ලී බඩු නිෂ්පාදන ව්‍යාපාරයේ පිරිවැය අයිතම කිහිපයක් පහත දැක්වේ.

- A - දැව සඳහා පිරිවැය රු. 40 000
- B - යන්ත්‍ර ක්ෂය රු. 5 000
- C - වැලි කඩදාසි සහ පොලිෂ් වියදම් රු. 2 000
- D - වඩු කාර්මිකයාගේ වැටුප රු. 30 000
- E - විදුලි වියදම රු. 2 000

31. ඉහත සටහනේ අංක ① ස්ථානයට අදාළ වන මොරටු ලී බඩු නිෂ්පාදන ව්‍යාපාරයේ පිරිවැය අයිතම වන්නේ,

- (1) A සහ C ය. (2) A සහ D ය. (3) B සහ D ය. (4) C සහ D ය.

32. ඉහත සටහනේ අංක ② ස්ථානයට අදාළ වන මොරටු ලී බඩු නිෂ්පාදන ව්‍යාපාරයේ පිරිවැය කොපමණ ද?

- (1) රු. 2 000 (2) රු. 5 000 (3) රු. 7 000 (4) රු. 9 000

● පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 33 සහ 34 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

සුමුදුගේ ව්‍යාපාරය 2019.01.01 දින පිරිවැය රු. 950 000 කට මිලට ගත් ගොඩනැගිල්ල, මසකට රු. 20 000 බැගින් 2020.07.01 දින කුලියට දී, 2020.12.31 දිනෙන් අවසන් වර්ෂය තුළ රු. 100 000 ක් ගොඩනැගිලි කුලී ලෙස ලබාගෙන ඇත. ගොඩනැගිල්ලේ ඵලදායී ජීව කාලය වර්ෂ 10 ක් ලෙස ද, සුන්බුන් අගය රු. 50 000 ක් ලෙස ද ඇස්තමේන්තු කර ඇත. ව්‍යාපාරයේ ගොඩනැගිලි සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරයි.

33. 2020.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ගොඩනැගිලි ක්ෂය දැක්වෙන පිළිතුර තෝරන්න.

- (1) රු. 45 000 (2) රු. 90 000 (3) රු. 95 000 (4) රු. 180 000

34. ඉහත තොරතුරු සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- (1) 2020.12.31 දිනට ගෙවිය යුතු ගොඩනැගිලි කුලී රු. 20 000 කි.
- (2) 2020.12.31 දිනට ලැබිය යුතු ගොඩනැගිලි කුලී රු. 120 000 කි.
- (3) 2020.12.31 දිනට ලැබිය යුතු ගොඩනැගිලි කුලී රු. 20 000 කි.
- (4) 2020.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගොඩනැගිලි කුලී ආදායම රු. 100 000 කි.

[හයවැනි පිටුව බලන්න.

- පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 35 සිට 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
සමාධිගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනට ශේෂ පිරික්සුමෙන් උපුටාගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ.

	රු.
විකුණුම්	600 000
ගැනුම්	350 000
ගෙන ඒමේ කුලී.....	1 000
ලී බඩු (පිරිවැයට)	50 000
තොගය (2020.01.01 දිනට).....	20 000
ණයගැතියෝ.....	35 000
විදුලි ගාස්තු.....	15 000
10% බැංකු ණය.....	600 000
ප්‍රචාරණය.....	32 000
මුදල් ශේෂය.....	7 000
අමතර ආදායම්.....	16 500
ප්‍රාග්ධනය (2020.01.01 දිනට).....	400 000
වැටුප් හා චේතන.....	75 000
ගැනිලි.....	15 000

අමතර තොරතුරු :

- 2020.12.31 දිනට ඉතිරි තොගය රු. 50 000 කි.
 - 2020.12.31 දිනට ගෙවිය යුතු වැටුප් හා චේතන රු. 15 000 කි.
 - ලී බඩු වාර්ෂිකව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ.
35. සමාධිගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකිණීමට තිබූ තොගයේ පිරිවැය
(1) රු. 321 000 කි. (2) රු. 351 000 කි. (3) රු. 370 000 කි. (4) රු. 371 000 කි.
36. සමාධිගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දළ ලාභය
(1) රු. 279 000 කි. (2) රු. 280 000 කි. (3) රු. 320 000 කි. (4) රු. 321 000 කි.
37. සමාධිගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම
(1) රු. 295 500 කි. (2) රු. 600 000 කි. (3) රු. 601 500 කි. (4) රු. 616 500 කි.
38. සමාධිගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බෙදාහැරීමේ වියදම්, පරිපාලන වියදම් සහ මූල්‍ය වියදම්වල වටිනාකම් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
(1) රු. 33 000, රු. 95 000, රු. 60 000
(2) රු. 32 000, රු. 110 000, රු. 660 000
(3) රු. 32 000, රු. 110 000, රු. 60 000
(4) රු. 110 000, රු. 32 000, රු. 660 000
39. සමාධිගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනට මුළු ජංගම වගකීම්වල වටිනාකම
(1) රු. 15 000 කි. (2) රු. 60 000 කි. (3) රු. 75 000 කි. (4) රු. 675 000 කි.
40. සමාධිගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනට මුළු ජංගම වත්කම්වල වටිනාකම
(1) රු. 45 000 කි. (2) රු. 50 000 කි. (3) රු. 92 000 කි. (4) රු. 142 000 කි.

* *

[හත්වැනි පිටුව බලන්න.